

දුරකථන  
තොපොලපෙශ  
Telephone ) 0112669192 , 0112675011  
              ) 0112698507 , 0112694033  
              ) 0112675449 , 0112675280

තයෝගී  
බෝක්ස්  
Fax ) 0112693866  
              ) 0112693869  
              ) 0112692913

විදුල් තැපෑල  
මින්නානුෂ්‍යල මුක්වරී  
e-mail ) postmaster@health.gov.lk

වෛදි අභ්‍යන්තර  
මිණුම්පාඨම්  
website ) www.health.gov.lk



මෙරේ අංකය )  
එනතු පිළි )  
My No. ) CF/EXG/06/2022

මුදල අංකය )  
ඉගතු පිළි )  
YourNo. : )

දිනය )  
තික්ති ) 2022/10/03  
Date )

සුවසිරිපාය  
සාධකීරිපාය  
**SUWASIRIPAYA**  
සේවාඛන අමාත්‍යාංශය  
ස්‍යාහාර අමෙර්ස්  
**Ministry of Health**

පෙරු වකුණුලේ ලිපි අංක : 02 - 84/2022

පලාත් සෞඛ්‍ය ලේකම්වරයේ

නියෝජන අධ්‍යක්ෂ ජනරාල් - ශ්‍රී ලංකා පාරිජ රෝහල, කොළඹ

අධ්‍යක්ෂ - පාරිජ රෝහල, මහනුවර

රේඛිය අමාත්‍යාංශය යටතේ ගෙනෙන සියලුම රෝහල් අධ්‍යක්ෂවරයේ,

පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයේ,

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයේ,

අදාළ ආයතන ප්‍රධානීන් වෙත.

**සෞඛ්‍ය අමාත්‍යාංශයේ (MT-06) වැටුප් පරිමානයේ අනුරූප වෙළුඡ සේවය II “ආ” බන්ධය / III ග්‍රේනියේ**

**දැන්ත කාර්මික ගිල්පි නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය - 2022 (පළමු වාරය)**

අනුරූප වෙළුඡ සේවය II “ආ” බන්ධය / III ග්‍රේනියේ දැන්ත කාර්මික ගිල්පි නිලධාරීන් බඳුවාගෙන වයර 03ක් ගෙවීමට පෙර සමත් විය යුතු කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන දිනය, ස්වාධාය හා වේලාව ප්‍රවේශ ප්‍රතිඵල් සඳහන් කරනු ඇත.

#### 02. සුදුසුකම්

මෙම විනාගයට අයදුම්කළ භාෂ්‍යක් දැන්ත කාර්මික ගිල්පි II “ආ” බන්ධයේ / III ග්‍රේනියේ පර්වීමක් ලබා, මෙහෙත් මෙම විනාගය සම්පූර්ණ කර නොමැති නිලධාරීන්ට පමණි.

#### 03. අයදුම්පත්

මෙම වකුණුලේ ලිපිය අවකාශයේ දක්වා ඇති ආකෘතියට අනුව අයදුම්කරුවන් වියින් සකස්කර ගෙයුතු අයදුම්පත් ආයතන ප්‍රධානී මහින්, කොළඹ 10, පුරුෂ බද්දේශීලි විමලවාංශ හිමි මාවත, අංක 385 “සුවසිරිපාය”සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (විනාග) වෙත 2022/11/09 දිනට නො උතු පෙර ලැබෙන සේ ලියපදිංචි තැපෑලෙන් එවිය යුතුය. මුදුම් කවරයෙහි විමිපස ඉහළ කෙළවරේ දැන්ත කාර්මික ගිල්පි III ග්‍රේනියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය - 2022 (පළමු වාරය)” ලෙස අයදුම් කරන විනාගයෙහි නම සඳහන් කළ යුතුය. මෙම කාර්යක්ෂමතා කඩුම් විනාගයට පෙනී සිටීමට අයදුම්කරු වියින් අවකාශ සුදුසුකම් සපුරා ඇති බවට පොදුගලික ලිපිගොනු භාර විශය නිලධාරීය වියින් ද සැම අයදුම්පතකම දක්වා ඇති තොරතුරු තිවරදී බව ආයතන ප්‍රධානී වියින් ද සහනික කර තිබීම අනිවාර්යය වේ. තම අයදුම්පත සමඟ රාජකාරී ලිපිනය නො පොදුගලික ලිපිනය ලියන ලද රු. 110.00 ක් විටිනා මුද්දුර ඇලුවූ 9" X 4"ප්‍රමාණයේ මුදුම් කවරයක් ද එවිය යුතුය. ප්‍රමාද වි ලැබෙන අයදුම්පත්ද, අකම්පූර්ණ නො වැරදි සහිත වන අයදුම්පත්ද නවත දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සැයු. : ආදර්ශ අයදුම්පතෙහි ආකෘතියට අනුව අයදුම්පතුය A4 කඩුවා පළමු පිටුවේ අංක 01-05 දක්වාත් දෙවන පිටුවේ අංක 06-09 දක්වාන් සහය් කළ යුතුය. ඉහත ආකෘතියට අනුකූල නොවන සියලුම අයදුම්පත් දෙනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

#### 04. විනාග ගාස්තු

- I. විනාගයට පළමු වරට ඉදිරිපත් වන අයදුම්කරුවන් විනාග ගාස්තුවලින් නිදහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයකට 12. 25/- බණේ අවලංග තොකල මුද්දර ඉල්ලුම් ප්‍රායෝ අවල තමන්ගේ අත්සන හා දිනය යොදා එවා නිසි ලෙස අවලංග කළ යුතුය.
- II. කිසිදු කරනුත් මත මෙයේ ගෙවන ලද විනාග ගාස්තු වෙනත් විනාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආපසු ගෙවීමක් කිදුකරනු නොලැබේ.

#### 05. විනාගයට අනුලත් කර ගැනීම

- I. පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂක / අපේක්ෂකීකාවන්ට ප්‍රවේශපත් නිඩුත් කරනු ලැබේ. එම ප්‍රවේශපත් නියමිත පරිදි සම්පූර්ණකර විනාග ගාලුධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. එයේ තොමතිව විනාගයට පෙනී කිවීමට ඉඩදෙනු නොලැබේ.
- II. විනාග අපේක්ෂක / අපේක්ෂකීකාවන් විසින් විනාග ගාලුව තුළදී විනාග ගාලුධිපතිට ස්වතිය අන්තර්ජාවය තහවුරු කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන ලියකියවිල් අනුමත් එකක් ඉදිරිපත් කළ යුතුය.
  - (අ) ජාතික හඳුනුම්පත
  - (ආ) යොබඟ අමාන්ත්‍යාගය හෝ එව අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිඩුත් කරන ලද හඳුනුම්පත
  - (ඇ) වලංග රියදුරු බලපත්‍රය
  - (ඈ) වලංග විදේශ ගමන් බලපත්‍රය

#### 06. විනාග පරිපාටිය

මෙම කාර්යක්ෂමතා කඩුම් පරිභාෂ්‍යය ආයතන සංග්‍රහය හා කාර්ය පරිපාටික රේඛි යනුවෙන් සහ මුදල් රේඛුලකි යනුවෙන් ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත වේ. එක් ප්‍රශ්න පත්‍රයක් සඳහා කාලය පැය 03කි, ඒ සඳහා මකුණු 100 බණේන් වෙන් කෙරෙන අතර, සමත් විම සඳහා සැම විෂයකටම අවම වගයෙන් ලකුණු 40ක් ලබාගත යුතුය. එක්වරකදී හෝ කිහිපවරකදී විෂයන් වගයෙන් පෙනී සිට විනාගය සම්පූර්ණ කළ හැකිය. පළමුවරට විනාගයට පෙනී සිටින අයදුම්කරුවන් සියලුම විෂයයන් අයදුම් කළ යුතුය.

#### 07. විෂය තිරඳුව මාලාව

##### 07:1 ආයතන සංග්‍රහය හා කාර්ය පරිපාටික රේඛි ප්‍රශ්න පත්‍රය

මෙම ප්‍රශ්න පත්‍රය ආයතන සංග්‍රහයේ පහත පරිවිශේද මත සහ රාජ්‍ය යොමුවා කොමිෂන් සභාමේ කාර්ය පරිපාටික රේඛි මත සකසේ. ප්‍රශ්න පත්‍රය සඳහා කාලය පැය 03කි. රාජ්‍ය මාදිලුවේ ප්‍රශ්න (08) කින් සමන්විත වන අතර ඉන් ඩිනෑම ප්‍රශ්න (05) කට පිළිතුරු සැපයිය යුතුය. මුළු මකුණු 100කි.

❖ ආයතන සංග්‍රහයේ පහත පරිවිශේද, රාජ්‍ය යොමුවා කොමිෂන් සභාමේ කාර්ය පරිපාටික රේඛි මත සකසේ.

IV වන පරිවිශේදය - මාස් පඩි, තාවකාලික තත්ත්වය, ස්ථීරත්වය සහ ව්‍යුහ වැළැඳුණ කිමිකම

❖ ආයතන සංග්‍රහයේ පහත පරිවිශේද

- XII වන පරිවිශේදය - තිවාඩු
- XIII වන පරිවිශේදය - දුම්රිය බලපත්‍ර
- XIV වන පරිවිශේදය - දිවයින තුළ රාජකාරී ගමන්
- XIX වන පරිවිශේදය - රජයේ තිවාය
- XLVII වන පරිවිශේදය - සාමාන්‍ය හකිම්‍ය හා විනය
- XLVIII වන පරිවිශේදය - විනය කාර්ය පරිපාටිය පිළිබඳ රේඛි

## 07:2. මුදල් රෙගුලයි ප්‍රයෝග පත්‍රය

මෙම ප්‍රයෝග පත්‍රය සඳහා කාලය පැය 03කි. රටන මාදුලියේ ප්‍රයෝග චිත්‍රයේ සමඟවිතය. ඉන් අනිම් ප්‍රයෝග චිත්‍රය පිළිගුරු සැපයිය යුතුය. මූල්‍ය ලකුණු 100කි.

\* මුදල් රෙගුලයි කාගුණයේ පත්‍ර පරිවිශේද මත සැකසේ.

I වන පරිවිශේදය - වියදම් හා ආදායම් ඇයෝගමේන්තු, එකාබද්ධ අරමුදල, වාර්ෂික ඇයෝගමේන්තු, වාර්ෂික ඇයෝගමේන්තු වෙනස් කිරීම. (මු. රෝ. 01 සිට මු. රෝ. 68 දක්වා)

III වන පරිවිශේදය - මුළු කළමනාකරණය හා උත්තරදාය බව. ප්‍රධාන ගණක නිලධාරී, ගණක නිල ආදායම් ගෙනුම් නිලධාරීන්, ගෙවීම් සඳහා බලය බොද්ධ, අනුමත කිරීම, සහායික කිරීම, කාර්ය පැවරීම. (මු. රෝ. 124 සිට 147 දක්වා)

## 08. විනාග සම්බන්ධ රෙගුලයි අනුගමනය කිරීම

අපේන්සයින් විකින් වෙනත් අපේන්සයින් උත්තර පත්‍රයන්හි හෝ ක්මන හෝ පොනකින්, හෝ ක්වර ආකාරයක සටහන් සහිත කොළයකින්, හෝ වෙනත් කිසිවකින් හෝ බලාගෙන උත්තර ලිවිම තහනමිය. වෙනත් අපේන්සයින් උත්තර පත්‍රය දෙය බලීමද තොකළ යුතුය. එසේම වෙනත් අයදුම්කරුවෙකුව උද්‍යිම් කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරුවෙකුගේන් හෝ පුද්ගලයකුගේන් උද්‍යිම් බොගැනීමෙන්ද වැළඳ කිටිය යුතුය. තවද ජ්‍යෙෂ්ඨ දුරකථන හා ඒ හා සමාන සත්ත්වීදාන හා විද්‍යුත් උපකරණද හාවතා කිරීමෙන් වැළඳ කිටිය යුතුය. මෙම හිති කඩ කරනු ලබන බිජාම අපේන්සයිනු දුටුවම් ලබාගැනීමට යටත් වනු ඇතේ.

09. කරණුකර මෙම වකුලේඛ ලිපියේ අඩංගු දැ ඔබ ආයතනයේ සේවයේ නිපුණ දැන්ත කාර්මික තේල්පි || පන්තිය “අ” බන්ධියේ / III ගෞන්තියේ නිලධාරීන්ගේ දැන්තයේ සාක්ෂිවන්න.

(මෙම තොරතුරු [www.health.gov.lk](http://www.health.gov.lk) වෙබ් අඩවියෙන්ද බො ගත හැකිය.)

සැයු. :- මෙම වකුලේඛ ලිපියේ නියෝග දැ ඔබ ආයතනයේ සේවයේ නිපුණ දැන්ත කාර්මික තේල්පි || පන්තිය “අ” බන්ධියේ / III ගෞන්තියේ නිලධාරීන්ගේ දැන්තයේ සාක්ෂිවන්න.

මියෝර්ස වාමික එම් ගමගේ  
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) ||  
ලේකම් වෙනුවට  
සොබඡ අමාත්‍යාංශය

වාමික ව්‍ය. ගමගේ  
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) ||  
සොබඡ අමාත්‍යාංශය  
“සොබඡ ප්‍රාන්තය”  
කොළඹ 10.

# EXG

ආදර්ශ අයදුම්පත

කාර්යාලය ප්‍රයෝගනය කළහ

සොබඡ අමාත්‍යාංශයේ (MT-06) වැටුප් පරිමානයේ ආතුරු වෙළඳ සේවය II "ආ" බණ්ඩය / III ශේෂීය  
දහ්ත කාර්මික ලේඛි නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා ක්‍රිඩ්‍රූම් පරික්ෂණය - 2022 (පළමු වර්ය)

01 (අ) (i) අයදුම්කරුගේ සම්පූර්ණ නම (කිංහලෙන්) : .....  
.....

(ii) අයදුම්කරුගේ සම්පූර්ණ නම ( ඉංග්‍රීසි කැපිවල් අකුරින්):

|  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |
|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|
|  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |
|  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |

(iii) මුළකරු සමග නම (කිංහලෙන්) : .....  
.....

(iv) මුළකරු වලින් භැඳින්වෙන නම් ( ඉංග්‍රීසි කැපිවල් අකුරින් )

|  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |
|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|
|  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |
|  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |

(ආ)

(i) මුළුපත්වීම් දිනය : .....

(ii) දෙනව ලබන වාර්ෂික වැටුප : .....

(ii) රාගම දුරකටන අංකය 

|  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |
|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|
|  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |
|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|

(iv) විද්‍යුත් ලිපිනය : .....

(v) ජාතික හැඳුනුම්පත් අංකය 

|  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |
|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|
|  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |
|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|--|

02 ඔබ මෙවර පෙනී කිවීමට බලාපොරොත්තු විෂයයන් ඉදිරියේ ඇති කොටුව තුළ (v) ලකුණ යොදාත්තා. පෙනී නොකිරීන්නේ නම් (x) ලකුණ යොදාත්තා.

ආයතන සංග්‍රහය හා කාර්ය පරිපාලන රිති

|  |
|--|
|  |
|--|

මුදල් රෙගුලසි

|  |
|--|
|  |
|--|

03 (අ) (i) දෙනව සේවය කරන ආයතනය (කිංහලෙන්).....  
(ඉංග්‍රීසියෙන්).....

(ii) විය ආයත් වන්නේ රේඛිය අමාත්‍යාංශයට

|  |
|--|
|  |
|--|

පළාත් සහාවට

|  |
|--|
|  |
|--|

පළාත .....

(අ) ගේවා ස්ථානය ආයත් දිස්ක්‍රික්කය.....

(අ) විනාග ප්‍රවීග ප්‍රාග්‍රාම සඳහා නිවැරදිව හා පැහැදිලිව ලිපිනය මියන ලද 9" X 4" ප්‍රමාණයේ රු. 110.00 ක මුදලර ප්‍රාග්‍රාම මිශ්‍රම් කවර 01ක් අයදුම්පතුයට අමුණන ලද්දේද?

(අ) (i) තපෑල් ලිපිනය ( කිංහලෙන් ).....  
.....

(ii) තපෑල් ලිපිනය ( ඉංග්‍රීසි කැපිවල් අකුරින් ) .....

04. විනාගයට පෙනී කිවීන මාධ්‍යය ( කිංහල / දෙමළ / ඉංග්‍රීසි ).....

05. (අ) මිට ප්‍රවීම මෙම විනාගයට පෙනී කිවියේද?

(අ) අයදුම්පත් ඉදිරිපත් කරන්නේ ප්‍රවීම වනාවට නොවේ නම් මුදලර ප්‍රාග්‍රාම තිබේද?

මුදලර කොටුව

### මගේ දැනුම හා විශ්වාසය පරිදි

- (i) මෙම අයදුම්පතුයේ පත්‍රයේ සඳහන් කර ඇති තොරතුරු සහිත බවත්, මෙම විභාගයට මා පෙනී සිටින්නේ ප්‍රටිම වතාවට බැවින් විභාග ගාස්තු ගෙවීම අනවශ්‍ය බවත් / ප්‍රටිම වතාවට නොවන බැවින් රු..... ක් වටිනා මුද්දර අලවා ඇති බවත්, මෙම අයදුම් පත්‍රයට මා විකින් අලවා ඇති මුද්දර අවලංග කිරීමට පෙර වලංගුව පාවතිවී නොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.
- (ii) සෞඛ්‍ය අමාත්‍යාංශය විකින් විභාග පිළිබඳව පත්‍රවා ඇති නිතිරිති වලට එකතුව ක්‍රියාකාරීමටත්, මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා තුළුදුස්සකු බව පෙනී ගියහොත්, මගේ විභාගාධේශ්‍යකත්මය අවලංග කිරීමට ගනු ලබන කවර හෝ තිරණයකට මම එකතුවන බවත් මෙයින් සහතික කරමි.

දිනය.....

අයදුම්කරුගේ අත්සන

### 07 පොදුගලික ලිපිගොනු තාර විශය නිලධාරීවරයා /නිලධාරීනියාගේ සහතිකය

තම අයදුම්පත් බාරගස්න අවකාහ දිනයට පෙර මා වෙත බාරදුන් බවත්, පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විකින් නිවරදිව මෙම අයදුම්පත සම්පූර්ණකර ඇති බවත්, III ශේෂියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් විභාගයට පෙනී සිටීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවත්, මෙම අයදුම්පත් පිටපත් පොදුගලික ලිපි ගොනුවට ගොනුකළ බවත් සහතික කරමි.

දිනය .....

නම සහ අත්සන

### 08 ආයතන ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා/මහත්මිය/මෙනවිය.....  
නිලධාරීයකු වශයෙන් මෙම ආයතනයේ යෝජන තාර්යාලය බවත්, අයදුම්කරු විභාගයට පෙනී සිටින්නේ ප්‍රටිම වතාවට බැවත් / නොවන බවත් රු.....ක් වටිනා මුද්දර මෙම අයදුම් පත්‍රයට අලවා ඇති බවද/මුද්දර ඇලවීම අනවශ්‍ය බවටද අයදුම්පත් දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවරදි බවත්, විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇති බවත්, මා ඉදිරිපිටදී අත්සන් කළ බවත් සහතික කරමි.

දිනය.....

ආයතන ප්‍රධානීයාගේ අත්සන  
(රඟර මුළුව තැබිය යුතුය)

### 09 විමධ්‍යගත කොට්ඨාස / විශේෂිත ව්‍යාපාර\* ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා / මහත්මිය / මෙනවිය,\*II වන පණ්ඩියේ “ආ” බණ්ඩියේ / III ශේෂියේ දැන්ත කාර්මික ගේ නිලධාරීයකු වශයෙන් මගේ ආයතනයේ යෝජන තාර්යාලය බවත්, අයදුම්පත් දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවරදි බවත්, මෙම විභාගයට පෙනී සිටීමට ඔහුට / අයට\* සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය.....

විමධ්‍යගත කොට්ඨාස /විශේෂිත ව්‍යාපාර  
ප්‍රධානීයාගේ අත්සන  
[රඟර මුළුව තැබිය යුතුය]

(\* අනවශ්‍ය කොටස කප) හරින්න.)